



(නවවැනි පාර්ලිමේන්තුව - සිව්වැනි සභාවාරය)

අංක 9.]

පාර්ලිමේන්තුවේ කාර්ය සටහන්

2023 මාර්තු 08 බදාදා පූ.හා. 9.30 ට

පැමිණි මන්ත්‍රීන් :

ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, කථානායකතුමා

ගරු අජිත් රාජපක්ෂ මහතා, නියෝජ්‍ය කථානායකතුමා සහ කාරක සභා සභාපතිතුමා

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා

ගරු මහින්ද අමරවීර මහතා, කෘෂිකර්ම අමාත්‍යතුමා

ගරු ටීරාන් අලස් මහතා, මහජන ආරක්ෂක අමාත්‍යතුමා

ගරු නසීර් අහමඩ් මහතා, පරිසර අමාත්‍යතුමා

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමා සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා

ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා

ගරු මනුෂ නානායක්කාර මහතා, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යතුමා

ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා සහ කර්මාන්ත අමාත්‍යතුමා

ගරු නලින් ප්‍රනාන්දු මහතා, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමා

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, අධ්‍යාපන අමාත්‍යතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා

ගරු රොෂාන් රණසිංහ මහතා, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමා සහ වාරිමාර්ග අමාත්‍යතුමා

ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා

ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමා

ගරු විදුර වික්‍රමනායක මහතා, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා

ගරු කංචන විජේසේකර මහතා, විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා

ගරු ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබරි මහතා, විදේශ කටයුතු අමාත්‍යතුමා

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා

ගරු දිලුම් අමුණුගම මහතා, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා

ගරු (වෛද්‍ය) සීතා අරඹේපොල මහත්මිය, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ලසන්ත අලගියවන්ත මහතා, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා

ගරු අ. අරචන්ද්‍ර කුමාර් මහතා, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ඩයනා ගමගේ මහත්මිය, සංචාරක රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ඩී. ඩී. වානක මහතා, විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යතුමා

ගරු නීතිඥ සිසිර ජයකොඩි මහතා, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යතුමා

ගරු අනුරාධ ජයරත්න මහතා, අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා

ගරු වාමර සම්පත් දසනායක මහතා, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමා

ගරු පියල් නිශාන්ත ද සිල්වා මහතා, ධීවර රාජ්‍ය අමාත්‍යතුමා

ගරු නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යතුමා

ගරු රෝහණ දිසානායක මහතා, ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා

ගරු සනත් නිශාන්ත මහතා, ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යතුමා

ගරු අනුප පස්කුවල් මහතා, සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍යතුමා

ගරු අශෝක ප්‍රියන්ත මහතා, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ශාන්ත බණ්ඩාර මහතා, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යතුමා

ගරු විජිත බේරුගොඩ මහතා, පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යතුමා

ගරු කේ. කාදර් මස්තූන් මහතා, ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ප්‍රසන්න රණවීර මහතා, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය
අමාත්‍යතුමා

ගරු ලොහාන් රත්වත්තේ මහතා, වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමා

ගරු (ආචාර්ය) සුරේන් රාසවන් මහතා, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ශමින්ද්‍ර රාජපක්ෂ මහතා, වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ජානක වක්කුඹුර මහතා, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යතුමා

ගරු තේනුක විදානගමගේ මහතා, නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යතුමා

ගරු රංජිත් සියඹලාපිටිය මහතා, මුදල් රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ශෙහාන් සේමසිංහ මහතා, මුදල් රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යතුමා

ගරු කනක හේරත් මහතා, තාක්ෂණ රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ඩී. ඩී. හේරත් මහතා, පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා

ගරු සෙල්වම් අඩෙක්කලනාදන් මහතා
 ගරු ඒ. එල්. එම්. අනාලල්ලා මහතා
 ගරු කපිල අතුකෝරල මහතා
 ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය
 ගරු සම්පත් අතුකෝරල මහතා
 ගරු තිස්ස අත්තනායක මහතා
 ගරු හෙක්ටර් අප්පුහාමි මහතා
 ගරු රෝහිත අබේගුණවර්ධන මහතා
 ගරු වජිර අබේවර්ධන මහතා
 ගරු අශෝක් අබේසිංහ මහතා
 ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය
 ගරු තුෂාර ඉදුනිල් අමරසේන මහතා
 ගරු මායාදුන්න චිත්තක අමල් මහතා
 ගරු තවරාජා කලෙයි අරසන් මහතා
 ගරු ජේ. සී. අලවතුචල මහතා
 ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
 ගරු තිසකුට්ටි ආරච්චි මහතා
 ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා
 ගරු (ආචාර්ය) මේජර් ප්‍රදීප් උදුගොඩ මහතා
 ගරු සංජීව එදිරිමාන්න මහතා
 ගරු අකිල එල්ලාවල මහතා
 ගරු සෙල්වරාජා කපේන්ද්‍රන් මහතා
 ගරු ගෝවින්දන් කරුණාකරම් මහතා
 ගරු ගයන්ත කරුණාතිලක මහතා
 ගරු ෆයිසාල් කාසිම් මහතා
 ගරු ජයන්ත කැටගොඩ මහතා
 ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
 ගරු උදයන කිරිදිගොඩ මහතා
 ගරු ලලිත් වර්ණ කුමාර මහතා
 ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා
 ගරු වේලු කුමාර් මහතා
 ගරු කරුණාදාස කොඩිතුට්ටි මහතා

ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා
 ගරු මනෝ ගනේෂන් මහතා
 ගරු උදය ගම්මන්පිල මහතා
 ගරු උදයකාන්ත ගුණතිලක මහතා
 ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය
 ගරු යදාමිණි ගුණවර්ධන මහතා
 ගරු (ආචාර්ය) නාලක ගොඩගේවා මහතා
 ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා
 ගරු මිලාන් ජයතිලක මහතා
 ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා
 ගරු පියංකර ජයරත්න මහතා
 ගරු (මහාචාර්ය) චන්ත ජයසුමන මහතා
 ගරු එම්. එස්. තවුතික් මහතා
 ගරු කුලසිංහම් තිලිපන් මහතා
 ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා
 ගරු දුමින්ද දිසානායක මහතා
 ගරු එස්. ඩී. දිසානායක මහතා
 ගරු මංජුලා දිසානායක මහත්මිය
 ගරු මයන්ත දිසානායක මහතා
 ගරු සාරනී දුෂ්මන්ත මහතා
 ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය මහතා
 ගරු ඉසුරු දොඩන්ගොඩ මහතා
 ගරු නීතිඥ ප්‍රේමිනාත් සී. දොලචන්ත මහතා
 ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා
 ගරු (වෛද්‍ය) ගයාෂාන් නවනන්ද මහතා
 ගරු අසංක නවරත්න මහතා
 ගරු වාසුදේව නානායක්කාර මහතා
 ගරු වාල්ස් නිර්මලනාදන් මහතා
 ගරු කිංස් නෙල්සන් මහතා
 ගරු සු. නෝගරාදලිංගම් මහතා
 ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා
 ගරු ධම්මික පෙරේරා මහතා
 ගරු නිරෝෂන් පෙරේරා මහතා

ගරු කේ. සුජිත් සංජය පෙරේරා මහතා
 ගරු ජී. ජී. පොන්නම්බලම් මහතා
 ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා
 ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය
 ගරු මුදිතා ප්‍රියන්ති මහත්මිය
 ගරු රෝහණ බංඩාර මහතා
 ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා
 ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා
 ගරු රිසාඩ් බදියුදීන් මහතා
 ගරු ඉම්රාන් මහරුල් මහතා
 ගරු ඉමිනියාස් බාකීර් මාකාර් මහතා
 ගරු අජිත් මාන්නප්පෙරුම මහතා
 ගරු එස්. එම්. එම්. මුෂාරල් මහතා
 ගරු මොහමඩ් මුසම්මිල් මහතා
 ගරු නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා
 ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා
 ගරු පායලි වම්පික රණවක මහතා
 ගරු නිපුණ රණවක මහතා
 ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
 ගරු බී. වයි. ජී. රත්නසේකර මහතා
 ගරු කුමාරසිරි රත්නායක මහතා
 ගරු සී. බී. රත්නායක මහතා
 ගරු අලි සබිරි රහිම් මහතා
 ගරු ඉෂාක් රහුමාන් මහතා
 ගරු හර්ෂණ රාජකරුණා මහතා
 ගරු ගුණතිලක රාජපක්ෂ මහතා
 ගරු වමල් රාජපක්ෂ මහතා
 ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා
 ගරු මහින්ද රාජපක්ෂ මහතා
 ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා
 ගරු (ආචාර්ය) ඩී. රාධක්‍රිෂ්ණන් මහතා
 ගරු එම්. රාමේෂ්වරන් මහතා
 ගරු නිමල් ලාන්සා මහතා

ගරු වරුණ ලියනගේ මහතා
 ගරු ගාමිණී ලොකුගේ මහතා
 ගරු ගාමිණී වලේබොඩ මහතා
 ගරු ඉරාන් වික්‍රමරත්න මහතා
 ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය
 ගරු සී. ඩී. විග්නේෂ්වරන් මහතා
 ගරු රෝගිණි කුමාරි විජේරත්න මහත්මිය
 ගරු වමින්ද විජේසිරි මහතා
 ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන මහතා
 ගරු නීතිඥ මධුර විතානගේ මහතා
 ගරු හේෂා විතානගේ මහතා
 ගරු (මහාචාර්ය) නිස්ස විතාරණ මහතා
 ගරු නීතිඥ වන්දිම වීරක්කොඩි මහතා
 ගරු ඩී. වීරසිංහ මහතා
 ගරු වීරසුමන වීරසිංහ මහතා
 ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා
 ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා
 ගරු ජගත් සමරවික්‍රම මහතා
 ගරු ජයන්ත සමරවීර මහතා
 ගරු ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා
 ගරු මෙමත්‍රීපාල සිරිසේන මහතා
 ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා
 ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා
 ගරු වඩ්ඩේල් සුරේෂ් මහතා
 ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා
 ගරු නීතිඥ රවුල් හකීම් මහතා
 ගරු අබ්දුල් හලීම් මහතා
 ගරු කබීර් හමීම් මහතා
 ගරු (මහාචාර්ය) වරිත හේරත් මහතා
 ගරු සමන්ප්‍රිය හේරත් මහතා
 ගරු ඒ. එච්. එම්. ෆවුසි මහතා

ධම්මික දසනායක මහතා, පාර්ලිමේන්තුවේ මහ ලේකම්

කුෂානි රෝහණදීර මහත්මිය, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්

ටිකිරි කේ.ජයතිලක මහතා, සහකාර මහ ලේකම්

කල් තැබීම අනුව පාර්ලිමේන්තුව රැස්විය. කථානායකවරයා මූලාසනාරූඪ විය.

1. ලිපි ලේඛනාදිය පිළිගැන්වීම: (1) අධ්‍යාපන අමාත්‍යවරයා විසින් 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වගන්තිය යටතේ සෙස් බද්ද සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 නොවැම්බර් 14 දිනැති අංක 2306/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය පිළිගැන්වා එම නියෝගය, රජයේ මුදල් පිළිබඳ කාරක සභා වෙත යොමු කළ යුතු යැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

(2) අධ්‍යාපන අමාත්‍යවරයා විසින් රේගු ආඥා පනතේ (235 අධිකාරය) 10 වගන්තිය යටතේ ආනයන තීරු බදු සම්බන්ධ යෝජනා සම්මතය (2023 ජනවාරි 01 දිනැති අංක 2312/75 දරන අති විශේෂ ගැසට් පත්‍රය) ඉදිරිපත් කර එම යෝජනා සම්මතය රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතු යැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

(3) අධ්‍යාපන අමාත්‍යවරයා විසින් —

- (i) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවල පොළොන්නරුව, මඩකලපුව, පුත්තලම, මන්නාරම, මහනුවර, බදුල්ල, ගාල්ල, කොළඹ, මාතර සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා; සහ
- (ii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

ඉදිරිපත් කර එම වාර්තා, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතු යැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

(4) අධ්‍යාපන අමාත්‍යවරයා විසින් 2020 වර්ෂය සඳහා දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් ඉදිරිපත් කර එම වාර්තාව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතු යැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

(5) අධ්‍යාපන අමාත්‍යවරයා විසින් 2021 වර්ෂය සඳහා ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කර එම වාර්තාව, ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතු යැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

(6) අධ්‍යාපන අමාත්‍යවරයා විසින්—

- (i) රේගු ආඥා පනතේ (235 අධිකාරය) 10(අ) වගන්තිය යටතේ ආනයන භාණ්ඩ සම්බන්ධ වරණිය හා සාමාන්‍ය තීරු බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 නොවැම්බර් 30 දිනැති අංක 2308/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය; සහ
- (ii) රේගු ආඥා පනතේ (235 අධිකාරය) 10(අ) වගන්තිය යටතේ ආනයන භාණ්ඩ සම්බන්ධ වරණිය හා සාමාන්‍ය තීරු බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 ජනවාරි 04 දිනැති අංක 2313/35 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය

පිළිගත්වන ලදී.

එම ලේඛන, සභා මේසය මත තැබිය යුතු යැයි නියෝග කරන ලදී.

(7) අධ්‍යාපන අමාත්‍යවරයා විසින් 2014, 2015, 2016 සහ 2017 වර්ෂ සඳහා සි/ස නිපුණතා සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තා ඉදිරිපත් කර එම වාර්තා, අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතු යැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදින් සභා සම්මත විය.

(8) වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ කර්මාන්ත අමාත්‍යවරයා විසින් 2020 වර්ෂය සඳහා පොල් සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර එම වාර්තාව, වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතු යැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදින් සභා සම්මත විය.

2. කාරක සභා වාර්තා පිළිගැන්වීම: (1) ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති, ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ විසින් එම කාරක සභාවේ අතුරු වාර්තාව ඉදිරිපත් කරන ලදී.

එම වාර්තාව, සභා මේසය මත තැබිය යුතු යැයි ද මුද්‍රණය කළ යුතු යැයි ද නියෝග කරන ලදී.

(2) කෙටි සහ මධ්‍ය කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාවේ සභාපති, ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා විසින් ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාව පිහිටුවීම පිළිබඳ එම අනු කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කරන ලදී.

එම වාර්තාව, සභා මේසය මත තැබිය යුතු යැයි නියෝග කරන ලදී.

3. මහජන පෙත්සම් පිළිගැන්වීම:

(1) වරකාපොල, මාහේන්ගම, අංක 39 දරන ස්ථානයෙහි පදිංචි ජී.ඒ. අනෝමා කුමාරි මහත්මියගෙන් ලැබුණු 2022.11.21 දිනැති පෙත්සම ගරු සාරති දුෂ්මන් මහතා විසින් පිළිගන්වන ලදී.

(2) (i) වාරියපොල, අවුල්ගම, ගලටබැඳිවැව යන ලිපිනයෙහි පදිංචි ආර්.ඒ. අමීලවංශ පෙරේරා මහතාගෙන් ලැබුණු 2023.01.04 දිනැති පෙත්සම; සහ

(ii) වාරියපොල, පොතුචුව යන ලිපිනයෙහි පදිංචි ඩබ්ලිව්.එම්. අනුලාවතී මහත්මියගෙන් ලැබුණු 2022.12.12 දිනැති පෙත්සම

ගරු මායාදුන්න චිත්තක අමල් මහතා විසින් පිළිගන්වන ලදී.

30 (10) දරන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගය යටතේ පෙත්සම්, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ.

4. පාර්ලිමේන්තුවේ වැඩකටයුතු: පාර්ලිමේන්තුවේ සභානායකවරයා ඉදිරිපත් කළ යෝජනාව,— න්‍යාය පත්‍රයේ ප්‍රධාන වැඩකටයුතුවල අංක 1 දරන විෂය පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27හි විධිවිධානවලින් නිදහස් විය යුතු ය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

5. වරප්‍රසාද: පාර්ලිමේන්තුවේ සභානායකවරයා ඉදිරිපත් කළ යෝජනාව,— පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා විසින් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවි ඇති බවට 2023 මාර්තු 07 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

6. අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය: අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,—1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2023 පෙබරවාරි 27 දිනැති අංක 2321/07 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරනු ලැබ, 2023.03.07 දින ඉදිරිපත් කරන ලද ප්‍රකාශනය අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

7. සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය: අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,— සුරාබදු ආඥාපනතේ (52 අධිකාරය වූ) 25 වගන්තිය සමඟ කියවිය යුතු 32 වගන්තිය යටතේ මෘදු මත්පැන් බලපත්‍ර සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 ජූලි 28 දිනැති අංක 2290/24 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2023.01.20 දින ඉදිරිපත් කරන ලද නිවේදනය අනුමත කළ යුතු ය.

(අංක 05/2022 දරන සුරාබදු නිවේදනය)

(අ.භා.11.47 ට නියෝජ්‍ය කථානායකවරයා මූලාසනාරූඪ විය.)

“ගරු එස්. එම්. එම්. මුෂාරත් මහතා මූලාසනාරූඪ විය යුතු ය”යි කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා විසින් යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

(අ.භා. 1.22 ට ගරු එස්. එම්. එම්. මුෂාරත් මහතා මූලාසනාරූඪ විය.)

“ගරු මයන්ත දිසානායක මහතා මූලාසනාරූඪ විය යුතු ය”යි බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

(අ.භා. 2.42 ට ගරු මයන්ත දිසානායක මහතා මූලාසනාරූඪ විය.)

“ගරු ඉම්රාන් මහරුත් මහතා මූලාසනාරූඪ විය යුතු ය”යි කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

(අ.භා. 4.16 ට ගරු ඉම්රාන් මහරුත් මහතා මූලාසනාරූඪ විය.)

(අ.භා.5.08 ට නියෝජ්‍ය කථානායකවරයා මූලාසනාරූඪ විය.)

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

8. ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි (අංක 1): අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,—1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 ජනවාරි 19 දිනැති අංක 2315/46 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2023.02.21 දින ඉදිරිපත් කරන ලද රෙගුලාසි අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

9. ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි (අංක 2): අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,—1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1), 6 සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 දෙසැම්බර් 09 දිනැති අංක 2309/40 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2023.01.17 දින ඉදිරිපත් කරන ලද රෙගුලාසි අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

10. ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි (අංක 3): අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,—1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 දෙසැම්බර් 19 දිනැති අංක 2311/08 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2023.01.17 දින ඉදිරිපත් කරන ලද රෙගුලාසි අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

11. ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි (අංක 4): අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,—1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 දෙසැම්බර් 21 දිනැති අංක 2311/18 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2023.01.17 දින ඉදිරිපත් කරන ලද රෙගුලාසි අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

12. ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි (අංක 5): අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,—1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 ජනවාරි 01 දිනැති අංක 2312/77 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2023.02.09 දින ඉදිරිපත් කරන ලද රෙගුලාසි අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

13. ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි (අංක 6): අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,— 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1), 6

සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 ජනවාරි 01 දිනැති අංක 2312/78 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2023.02.09 දින ඉදිරිපත් කරන ලද රෙගුලාසි අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

14. කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග: අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,— 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 41(7) වගන්තිය සමඟ කියවිය යුතු 71 වගන්තිය යටතේ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව සහ සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විමසා, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 නොවැම්බර් 17 දිනැති අංක 2306/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2023.02.10 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

15. කැලණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2020): අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,— 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 110 වගන්තිය යටතේ 2022.08.31 දින ඉදිරිපත් කරන ලද, 2020.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් කැලණිය විශ්වවිද්‍යාලයේ 2020 වර්ෂයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

16. ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් (2019): නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,— 1971 අංක 38 දරන මුදල් පනතේ 14(2)(c) වගන්තිය යටතේ 2022.09.21 දින ඉදිරිපත් කරන ලද, 2019.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ 2019 වර්ෂයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

17. ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් (2018): නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,— 1971 අංක 38 දරන මුදල් පනතේ 14(2)(c) වගන්තිය යටතේ 2022.08.31 දින ඉදිරිපත් කරන ලද 2018.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ 2018 වර්ෂයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

18. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව (2018): ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,— 1971 අංක 38 දරන මුදල් පනතේ 14(2)(c) වගන්තිය යටතේ 2021.11.08 දින ඉදිරිපත් කරන ලද 2018.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල

කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ 2018 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

19. ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ වාර්ෂික වාර්තාව (2018): අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව, — 1971 අංක 38 දරන මුදල් පනතේ 14(3) වගන්තිය යටතේ 2022.12.05 වන දින ඉදිරිපත් කරන ලද 2018.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ 2018 වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

20. උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2021): අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව, — 1971 අංක 38 දරන මුදල් පනතේ 14(3) වගන්තිය යටතේ 2023.01.05 දින ඉදිරිපත් කරන ලද, 2021.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයේ 2021 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

21. සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව (2013): වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ කර්මාන්ත අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව, — 2007 අංක 07 දරන සමාගම් පනතේ 151(2) වගන්තිය යටතේ 2022.11.24 දින ඉදිරිපත් කරන ලද, 2013.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ 2013 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

22. සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව (2014): වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ කර්මාන්ත අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව, — 2007 අංක 07 දරන සමාගම් පනතේ 151(2) වගන්තිය යටතේ 2022.11.24 දින ඉදිරිපත් කරන ලද, 2014.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ 2014 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

23. කල් සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2013): වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ කර්මාන්ත අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව, — 1975 අංක 24 දරන පනතින් සංශෝධිත 1971 අංක 46 දරන පොල් සංවර්ධන පනත යටතේ 2020.02.19 දින ඉදිරිපත් කරන ලද, 2013.12.31 දිනෙන් අවසන්

වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් තල් සංවර්ධන මණ්ඩලයේ 2013 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

24. තල් සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2014): වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ කර්මාන්ත අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,—1975 අංක 24 දරන පනතින් සංශෝධිත 1971 අංක 46 දරන පොල් සංවර්ධන පනත යටතේ 2020.02.19 දින ඉදිරිපත් කරන ලද, 2014.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් තල් සංවර්ධන මණ්ඩලයේ 2014 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

25. තල් සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2015): වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ කර්මාන්ත අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,—1975 අංක 24 දරන පනතින් සංශෝධිත 1971 අංක 46 දරන පොල් සංවර්ධන පනත යටතේ 2020.02.19 දින ඉදිරිපත් කරන ලද, 2015.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් තල් සංවර්ධන මණ්ඩලයේ 2015 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

26. තුරුසවිය අරමුදලේ වාර්ෂික වාර්තාව (2015): වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ කර්මාන්ත අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,—2000 අංක 23 දරන තුරුසවිය අරමුදල පනත යටතේ 2017.06.22 දින ඉදිරිපත් කරන ලද, 2015.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් තුරුසවිය අරමුදලේ 2015 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

27. තුරුසවිය අරමුදලේ වාර්ෂික වාර්තාව (2019): වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ කර්මාන්ත අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,—2000 අංක 23 දරන තුරුසවිය අරමුදල පනත යටතේ 2021.11.08 දින ඉදිරිපත් කරන ලද, 2019.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් තුරුසවිය අරමුදලේ 2019 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

28. තුරුසවිය අරමුදලේ වාර්ෂික වාර්තාව (2020): වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ කර්මාන්ත අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,—2000 අංක 23 දරන තුරුසවිය අරමුදල පනත යටතේ 2022.11.15 දින ඉදිරිපත් කරන ලද, 2020.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් තුරුසවිය අරමුදලේ 2020 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

29. ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව (2017): වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ කර්මාන්ත අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,—1979 අංක 45 දරන ජාතික වැවිලි කළමනාකරණ ආයතන පනතේ 23 වගන්තිය යටතේ 2019.06.19 දින ඉදිරිපත් කරන ලද, 2017.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ 2017 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

30. ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව (2019): වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ කර්මාන්ත අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,—1979 අංක 45 දරන ජාතික වැවිලි කළමනාකරණ ආයතන පනතේ 23 වගන්තිය යටතේ 2022.05.04 දින ඉදිරිපත් කරන ලද, 2019.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ 2019 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

31. ශ්‍රී ලංකා කපු සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් (2017): වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ කර්මාන්ත අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,—1972 අංක 11 දරන රාජ්‍ය කෘෂිකාර්මික සංස්ථා පනතේ 23 වගන්තිය යටතේ 2019.10.23 දින ඉදිරිපත් කරන ලද, 2017.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ශ්‍රී ලංකා කපු සංස්ථාවේ 2017 වර්ෂයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

32. පොල් පර්යේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව (2019): වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ කර්මාන්ත අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,—1971 අංක 46 දරන පොල් සංවර්ධන පනත යටතේ 2022.02.11 දින ඉදිරිපත් කරන ලද, 2019.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් පොල් පර්යේෂණ ආයතනයේ 2019 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

33. සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව(2019): වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ කර්මාන්ත අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,—2007 අංක 07 දරන සමාගම් පනත යටතේ 2022.04.08 දින ඉදිරිපත් කරන ලද, 2019.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගමේ 2019 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

34. කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව (2019): වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ කර්මාන්ත අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,—1975 අංක 35 දරන කුඩා තේ වතු සංවර්ධන පනත යටතේ 2022.11.08 දින ඉදිරිපත් කරන ලද, 2019.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද

විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ 2019 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

35. කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව (2020): වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ කර්මාන්ත අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,—1975 අංක 35 දරන කුඩා තේ වතු සංවර්ධන පනත යටතේ 2022.11.23 දින ඉදිරිපත් කරන ලද, 2020.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ 2020 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

36. ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ වාර්ෂික වාර්තාව (2020): වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ කර්මාන්ත අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,—1930 අංක 10 දරන රබර් පර්යේෂණ ආඥා පනතේ 8(9) වගන්තිය යටතේ 2022.11.08 දින ඉදිරිපත් කරන ලද, 2020.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ 2020 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

37. ජාතික ක්‍රීඩා අරමුදලේ වාර්ෂික වාර්තාව (2017): ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සහ වාරිමාර්ග අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,— 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 22-27 වගන්ති යටතේ 2019.10.08 දින ඉදිරිපත් කරන ලද, 2017.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ජාතික ක්‍රීඩා අරමුදලේ 2017 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

38. ජාතික ක්‍රීඩා අරමුදලේ වාර්ෂික වාර්තාව (2019): ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සහ වාරිමාර්ග අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,— 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 22-27 වගන්ති යටතේ 2022.05.05 දින ඉදිරිපත් කරන ලද, 2019.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ජාතික ක්‍රීඩා අරමුදලේ 2019 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

39. ඉන්දිරා පිළිකා භාරය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත: දෙවැනිවර කියවීමේ නියෝගය කියවන ලදී.

“පනත් කෙටුම්පත දැන් දෙවැනිවර කියවිය යුතු ය”යි අධ්‍යාපන අමාත්‍යවරයා විසින් යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

පනත් කෙටුම්පත ඊට අනුකූලව දෙවැනිවර කියවන ලදින්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 53 (3) යටතේ නියෝජ්‍ය කථානායකවරයා විසින් ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට පවරන ලදී.

40. කල් තැබීම : එකල්හි වේලාව අ.හා. 5.30 පසුකර තිබුයෙන් අ.හා 5.38 ට නියෝජ්‍ය කථානායකවරයා විසින් අද දින සභා සම්මතිය අනුව ප්‍රශ්නය නොවිමසා පාර්ලිමේන්තුව කල් තබන ලදී.

පාර්ලිමේන්තුව ඊට අනුකූලව, 2023 මාර්තු 09 බ්‍රහස්පතින්දා පූ.හා. 9.30 වනතෙක් කල් ගියේය.